



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1982 අංක 50 දරන ලේඛන
ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1982 දෙසැම්බර් මස 30 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1982 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැක.

1982 අංක 50 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත

[සභානායක සචයා කළේ 1982 දෙසැම්බර් මස 30 වන දින]

එල්. ඩී.—ඔ. 14/77.

ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පැරිලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1982 අංක 50 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රමුඛ නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 13 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:— 117 වන අධිකරණේ 13 වන වගන්තිය සංශෝධනය කිරීම.

(අ) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය ඉවත් කෙට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“ (5) අන්තිම කැමති පත්‍රයක් හැර, මේ වගන්තියේ ඉහත සඳහන් විධිවිධානවලින් නියම කර ඇති, විස්තර සඳහන් කර නොමැති සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීම සෑම රෙජිස්ට්‍රාර්වරයකු ම විසින් ප්‍රතික්ෂේප කළ යුතු ය.”;

(ආ) ඒ වගන්තියේ (5) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන්:—

“ (5අ) රෙජිස්ට්‍රාර්වරයා විසින් (5) වන උපවගන්තිය යටතේ ගනු ලැබූ තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, ඒ තීරණය තමාට දන්වනු ලබීමෙන් පසු දින තිහක් ඇතුළත රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර,—

(අ) සාධාරණ නියතතාවකින් යුතුව ඉඩම හඳුනා ගැනීමට හැකි වන තරමට විස්තරය ප්‍රමාණවත් බව; හෝ

(ආ) නියම කර ඇති විස්තර සාධන පත්‍රයේ ඇතුළත් කිරීම අපහසු කාර්යයක් බව

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සැහීමට පත් වන පරිදි පෙන්වා දෙනු ලැබුවහොත්, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් එකී තීරණය වෙනස් කිරීම හෝ ප්‍රතිවර්තනය කිරීම හෝ කළ හැකි ය.

(5ආ) රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් (5අ) වන උප වගන්තිය යටතේ ගනු ලැබූ තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, ඒ තීරණය තමාට දන්වනු ලැබීමෙන් පසු දින තිහක් ඇතුළත, එකී තීරණය වෙනස් කිරීම හෝ ප්‍රතිවර්තනය කිරීම සඳහා අයදීමින් අධිකරණ බලය ඇති දිසා අධිකරණයක, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට විරුද්ධව නඩුවක් පැවරිය හැකි ය.”; තව ද

(ඇ) ඒ වගන්තියේ (6) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“(6) මේ ආඥාපනත ක්‍රියාත්මක වීම ආරම්භවීමෙන් පසු ලියා අත්සන් කරන ලද හෝ සාදන ලද සාධන පත්‍රයක් බලපාන ඉඩම පිළිබඳ විස්තරය එකී සාධන පත්‍රයේ උපලේඛනයක අඩංගු වී නොමැති අවස්ථාවක, ගෙවිය යුතු වූ වෙනත් යම් ගාස්තුවකට අමතරව, ලියාපදිංචි කිරීම සඳහා රුපියල් දහයක් වූ ගාස්තුවක් ගෙවිය යුතු ය :

එසේ වුවද, මේ ආඥාපනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු, රජයේ ඉඩමක් සම්බන්ධයෙන් කරන ලද හෝ ලියා අත්සන් කරන ලද යම් ප්‍රදානයක් හෝ බද්දක් හෝ කෙරෙහි අදාළ වන ආකාරයෙන් හෝ බලපාන ලෙස මේ උපවගන්තියේ ඇති කිසිවක් තේරුම් නොගත යුතු ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
35 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත්කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ :—

“(1) මේ ආඥාපනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර හෝ පසුව, යම් සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීමේ දී යම් දෝෂයක් සිදු වී ඇති බව හෝ නොකර හැරීමක් වී ඇති බව හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සැඟිමට පත් වන පරිදි පෙන්වා දෙනු ලැබූ අවස්ථාවක, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින්—

(අ) ඔප්පුවක් සම්බන්ධයෙන් වන විට, එහි පාර්ශ්වකරුවන්ට ; හෝ

(ආ) අන්තිම කෑමති පත්‍රයක් සම්බන්ධයෙන් වන විට, අවස්ථා වෝචිත පරිදි, එහි පොල්මසකරුවා හෝ අද්මිනිස්ත්‍රාසි කරුවා ; හෝ

(ඇ) වෙනත් යම් සාධන පත්‍රයක් සම්බන්ධයෙන් වන විට, ලියා පදිංචි කිරීම සඳහා එය ඉදිරිපත් කළ තැනැත්තාට

නියමිත ආකෘතියේ ලියවිල්ලකින් වූ දැන්වීමක් නිකුත් කළ යුතු අතර, ඒ දෝෂය හෝ නොකර හැරීම නිවරදි කිරීමට ද නියම කළ යුතු ය. තව ද අදාළ රෙජිස්ට්‍රාර්වරයා විසින් නියමිත ආකාරයෙන් එකී නිවරදි කිරීම කළ යුතු නමුත් එකී නිවරදි කිරීම කරනු ලැබීමට පෙර උපවිත වූ යම් ප්‍රමුඛත්වයකට ඉන් බලපෑමක් නොවිය යුතු ය :

එසේ වුව ද, ඉහත කී පරිදි දැන්වීමක් නිකුත් කරනු ලැබිය යුතු වූ තැනැත්තකුගේ හෝ පාර්ශ්වකරුවකුගේ මරණය නිසා හෝ නෛතික අශක්ෂ්‍යතාවය නිසා හෝ වෙනත් යම් ප්‍රමාණවත් හේතුවක් නිසා හෝ ඒ දැන්වීම නිකුත් කළ නොහැකි බව සම්බන්ධතාවක් ඇති තැනැත්තකු විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් වරයා සැඟිමට පත් වන පරිදි ඔප්පු කරනු ලැබුවහොත්, එවැනි යම් සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීමේ දී සිදු වූ යම් දෝෂයක් හෝ නොකර හැරීමක් නිවරදි කිරීම සඳහා ඔහු විසින් එකී ආකාරයේ ම බලපෑමක් සහිත නියමයක් කරනු ලැබිය හැකි ය.”.